



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2024 (2025)

21 - සිංහල භාෂාව හා සාහිත්‍යය

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කෙරිණි.
ප්‍රධාන පරීක්ෂක රැස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතු ව ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2024 (2025)

21 - සිංහල භාෂාව හා සාහිත්‍යය

ලකුණු දීමේ පටිපාටිය

I පත්‍රය - 1×40 = ලකුණු 40

II පත්‍රය -

01. ප්‍රශ්නය - 2×10 = ලකුණු 20

02. ප්‍රශ්නය - = ලකුණු 25

03. ප්‍රශ්නය - = ලකුණු 10

04. ප්‍රශ්නය - = ලකුණු 10

05. ප්‍රශ්නය - = ලකුණු 15

එකතුව = ලකුණු 80

= ලකුණු 80

III පත්‍රය -

01. ප්‍රශ්නය - 2×10 = ලකුණු 20

02. ප්‍රශ්නය - 4×5 = ලකුණු 20

03. ප්‍රශ්නය - = ලකුණු 15

04. ප්‍රශ්නය - = ලකුණු 15

05. ප්‍රශ්නය

06. ප්‍රශ්නය } එක් ප්‍රශ්නයකට පමණක් = ලකුණු 10
 පිළිතුරු සැපයිය යුතු යි.

07. ප්‍රශ්නය

එකතුව = ලකුණු 80

= ලකුණු 80

අවසාන ලකුණු ගණනය කිරීම

I පත්‍රයට ලකුණු = 40

II පත්‍රයට ලකුණු = 80

III පත්‍රයට ලකුණු = 80

එකතුව = 200

අවසාන ලකුණු = $200 \div 2$

= 100

අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2024 (2025)

උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු ශිල්පීය ක්‍රම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතුවේ. ඒ සඳහා පහත සඳහන් පරිදි කටයුතු කරන්න.

- සෑම සහකාර පරීක්ෂකවරයකුම උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බෝල් පොයින්ට් පෑනක් පාවිච්චි කරන්න.
- ප්‍රධාන පරීක්ෂක විසින් දම්පාට බෝල් පොයින්ට් පෑනක් පාවිච්චි කළ යුතුය.
- සෑම උත්තරපත්‍රයක ම මුල් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ලකුණු සටහන් කිරීමේ දී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
- ඉලක්කම් ලිවීමේ දී යම් වැරදීමක් සිදු වුවහොත් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා අත්සන යොදන්න.
- එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ $\triangle$ ක් තුළ හා $\square$ ක් තුළ, හා සංඛ්‍යාවක් ලෙස ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයන් සමඟ $\square$ ක් තුළ, හා සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝජනය සඳහා ඇති තීරුව භාවිත කරන්න.
- ගණිත පරීක්ෂක විසින් ලකුණු නිවැරදි බව සටහන් කිරීමට නිල් හෝ කළු පෑනක් භාවිත කළ යුතුය.

උදාහරණ : ප්‍රශ්න අංක 03

(i)		✓	$\triangle \frac{4}{5}$
(ii)		✓	$\triangle \frac{3}{5}$
(iii)		✓	$\triangle \frac{3}{5}$

03

එකතුව

➡

$\frac{10}{15}$

බහුවරණ උත්තරපත්‍ර :

01. කවුළු පත්‍රය සැකසීම

- ලකුණු දීමේ පටිපාටිය අනුව නිවැරදි වරණ කවුළු පත්‍රයේ සටහන් කරන්න.
- එසේ ලකුණු කළ කවුළු බ්ලේඩ් තලයකින් කපා ඉවත් කරන්න.
- කවුළු පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබා ගත හැකි වන පරිදි විභාග අංක කොටුව හා නිවැරදි පිළිතුරු ගණන දක්වන කොටුව ද කපා ඉවත් කරන්න.
- හර පිළිතුරු හා වැරදි පිළිතුරු ලකුණු කළ හැකි වන පරිදි එක් එක් වරණ පේළිය අවසානයේ හිස් තීරයක් ද කපා ඉවත් කරන්න.
- විෂය අංකය හා විෂය පැහැදිලිව පෙනෙන ආකාරයට එම කොටු ද කපා ඉවත් කරන්න.
- කපා ගත් කවුළු පත්‍රය ප්‍රධාන පරීක්ෂකවරයා ලවා අත්සන් යොදා අනුමත කර ගන්න.

02. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්නම් හෝ එකම පිළිතුරක්වත් ලකුණු කර නැත්නම් හෝ වරණ කැපී යන පරිදි ඉරක් අඳින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුලින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබිය හැක. එසේ මකන ලද අවස්ථාවක දී පැහැදිලිව මකා නොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අඳින්න.

03. කවුළු පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදි ව තබන්න. නිවැරදි පිළිතුර ✓ ලකුණකින් ද, වැරදි පිළිතුර x ලකුණකින් ද ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මුළු නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

- අයදුම්කරුවන් විසින් උත්තරපත්‍රයේ හිස ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇඳ කපා හරින්න. වැරදි හෝ නුසුදුසු පිළිතුරු යටින් ඉරි ඇඳ වැරදි දමන්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
- ලකුණු සටහන් කිරීමේ දී ඕවර්ලන්ඩ් කඩදාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
- සෑම ප්‍රශ්නයකට ම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුල් පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
- පරීක්ෂාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සෑම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණු ඔබ විසින් මුල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරීක්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

- එක් පත්‍රයක් පමණක් ඇති විෂයන් හැර ඉතිරි සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයීම් මණ්ඩලය තුළ දී ගණනය කරනු නො ලැබේ.
- එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙත වෙත ම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය.
- I පත්‍රයට අදාළ ලකුණු, ලකුණු ලැයිස්තුවේ "Total Marks" තීරුවේ ඇතුළත් කර අකුරෙන් ද ලියන්න.
- II පත්‍රයේ ලකුණු ලැයිස්තුව සැකසීමේ දී විස්තර ලකුණු ඇතුළත් කිරීමෙන් අනතුරුව II පත්‍රයේ අවසාන ලකුණු, ලකුණු ලැයිස්තුවේ "Total Marks" තීරුවේ ඇතුළත් කරන්න.
- 43 විත්‍ර විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙත වෙතම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.
- 21 - සිංහල භාෂාව හා සාහිත්‍යය, 22 - දෙමළ භාෂාව හා සාහිත්‍යය යන විෂයන්හි I පත්‍රයේ ලකුණු ඇතුළත් කර අකුරෙන් ලිවිය යුතු ය. II හා III පත්‍රවල විස්තර ලකුණු ඇතුළත් කර ඒ ඒ පත්‍රයේ මුළු ලකුණු, ලකුණු ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ය.

සැ.යු :- (I) සෑම විට ම එක් එක් පත්‍රයට අදාළ මුළු ලකුණු පූර්ණ සංඛ්‍යාවක් ලෙස ලකුණු ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ය. කිසිදු අවස්ථාවක පත්‍රයේ අවසාන ලකුණු දශම සංඛ්‍යාවකින් හෝ භාග සංඛ්‍යාවකින් නොතැබිය යුතු ය.

(II) ලකුණු ලැයිස්තුවල සෑම පිටුවක ම ලකුණු ඇතුළත් කළ සහකාර පරීක්ෂක, ලකුණු පරීක්ෂා කළ සහකාර පරීක්ෂක, ඇගයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්ෂක හා ප්‍රධාන පරීක්ෂක තම සංකේත අංකය යොදා අස්සන් කිරීමෙන් නිරවද්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
ජාතික අගයීම් හා පරීක්ෂණ සේවාව
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2024 (2025)

අභිමතාර්ථ

I පත්‍රය

21 - සිංහල භාෂාව හා සාහිත්‍යය

මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න හතළිහකින් සමන්විත වේ. මෙහි දී අපේක්ෂකයන්ගේ අවබෝධය, ස්මරණය, නිරවුල් දැනුම, භාෂා පරිවය හා භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් අපේක්ෂා කෙරේ.

II පත්‍රය

මෙය ප්‍රශ්න පහකින් සමන්විත වෙයි.

1 ප්‍රශ්නය. කෙටි උත්තර අපේක්ෂිත ප්‍රශ්න 10කින් යුක්ත වෙයි. මෙහි දී සිංහල භාෂාවේ වචන කෝෂය, ව්‍යාකරණ ආදිය පිළිබඳ දැනුම අපේක්ෂා කෙරේ.

2 ප්‍රශ්නය. රචනා ලිවීමේ හැකියාව මැන බලන්නකි. දී ඇති විස්තරවලින් එකක් තෝරා ගෙන ඒ යටතේ රචනාවක් ලිවීමත්, යෝග්‍ය මාතෘකාවක් යෙදීමත් අපේක්ෂා කෙරේ. මෙහි දී අපේක්ෂකයාගේ නිර්මාණ හා වින්තන ශක්තිය, ලේඛන කුසලතාව, නිරවුල් භාෂා භාවිතය, විශ්ලේෂණ හැකියාව මැන බැලීම ආදී අරමුණු කෙරෙහි අවධානය යොමු වෙයි.

3 ප්‍රශ්නය. සාරාංශකරණය යි. දී ඇති ඡේදය සංකේෂ කොට ලියා දැක්වීම මෙහි දී අපේක්ෂා කෙරේ. අපේක්ෂකයන්ගේ සංශ්ලේෂණ හැකියාව මෙන් ම භාෂා භාවිතය පිළිබඳ දැනුම ද මෙහි දී පරීක්ෂා කෙරේ.

4 ප්‍රශ්නය. අපේක්ෂකයන්ගේ භාෂා ඥානය හා අවබෝධය පරීක්ෂා කෙරෙන්නකි. මේ සඳහා දෙන ලද ඡේදයක් ආශ්‍රයෙන් ප්‍රශ්න ඉදිරිපත් කෙරේ. මේ ප්‍රශ්න මනාව අවබෝධ කර ගෙන නිවැරදි පිළිතුරු ලිවීම අපේක්ෂිත යි.

5 ප්‍රශ්නයේ දී අපේක්ෂකයන් විවිධ ප්‍රායෝගික ලේඛන ලිවීමෙහි ලා දක්වන කුසලතාව විමසා බැලේ. මෙහි එක් ප්‍රශ්නයක් වනුයේ වෙළෙඳ දැන්වීමක් සකස් කිරීම යි. එහි ම අනෙක් ප්‍රශ්නය වනුයේ ආරාධනා පත්‍රයක් ලිවීම යි. මෙබඳු ප්‍රශ්න මගින් නූතන සමාජයෙහි භාවිත වන විවිධ ප්‍රායෝගික ලේඛන පිළිබඳ අධ්‍යයනය හා ඒවා සිත් ගන්නා පරිදි ලියා දැක්වීම පිළිබඳ අපේක්ෂකයන්ගේ කුසලතාව විමර්ශනය කෙරේ.

III පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හතකින් සමන්විත වෙයි. 1 ප්‍රශ්නයේ කොටස් දහයකි. මෙහි දී නිර්දේශිත ග්‍රන්ථ පිළිබඳ අපේක්ෂකයන්ගේ අවබෝධය පරීක්ෂා කෙරේ.

2 ප්‍රශ්නය යොමු වන්නේ නිර්දේශිත ග්‍රන්ථවල විමර්ශනාත්මක අවබෝධය පිළිබඳ අපේක්ෂකයින් සතු දැනුම පරීක්ෂා කිරීමට යි.

3, 4 ප්‍රශ්න නිර්දේශිත ග්‍රන්ථ පිළිබඳ අපේක්ෂකයන්ගේ විශ්ලේෂණාත්මක, විචාරාත්මක හා තර්කානුකූල දැනුම පරීක්ෂා කිරීම සඳහා යොමු වෙයි.

5, 6, 7 ප්‍රශ්නවලින් අපේක්ෂකයන් පිළිතුරු සැපයිය යුත්තේ එකකට පමණි. මෙහි අභිමතාර්ථය වනුයේ නිර්දේශිත ග්‍රන්ථ ආශ්‍රිත ව අපේක්ෂකයන් සතු ව පවත්නා විශ්ලේෂණාත්මක, විචාරාත්මක හා තර්කානුකූල දැනුම මැන බැලීම යි.

සමස්තයක් වශයෙන් සැලකීමේ දී සිංහල I, II හා III ප්‍රශ්න පත්‍ර, අපේක්ෂකයන්ගේ භාෂා ඥානය හා සාහිත්‍යවබෝධය පරීක්ෂා කිරීම සඳහා යොමු වන බව සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2024(2025)
க.பொ.த. (சா.தர)ப் பரீட்சை - 2024(2025)

රහස්‍යයි

විෂය අංකය
පාල. இலக்கம்

21

විෂයය
පාලம்

සිංහල භාෂාව හා සාහිත්‍යය I

I පත්‍රය - පිළිතුරු

I பத்திரம் - விடைகள்

ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරෙහි අංකය விடை இல.	ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරෙහි අංකය விடை இல.	ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරෙහි අංකය விடை இல.	ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරෙහි අංකය விடை இல.
01.	3	11.	3	21.	1	31.	1
02.	4	12.	1	22.	2	32.	3
03.	1	13.	4	23.	3	33.	3
04.	2	14.	3	24.	2	34.	2
05.	4	15.	2	25.	1	35.	1
06.	1	16.	1	26.	4	36.	2
07.	1	17.	2	27.	3	37.	4
08.	3	18.	4	28.	1	38.	2
09.	4	19.	2	29.	3	39.	1
10.	2	20.	4	30.	4	40.	2

විශේෂ උපදෙස්
விசேட அறிவுறுத்தல்

එක් පිළිතුරකට ලකුණු
ஒரு சரியான விடைக்கு

01

බැගින්
புள்ளி வீதம்

මුළු ලකුණු / மொத்தப் புள்ளிகள்

01 × 40 = 40

පහත නිදසුනෙහි දැක්වෙන පරිදි බහුවර්ණ උත්තරපත්‍රයේ අවසාන තීරුවේ ලකුණු ඇතුළත් කරන්න.
 கீழ் குறிப்பிடப்பட்டிருக்கும் உதாரணத்திற்கு அமைய பல்தேர்வு வினாக்களுக்குரிய புள்ளிகளை பல்தேர்வு வினாப்பத்திரத்தின் இறுதியில் பதிக.

නිවැරදි පිළිතුරු සංඛ්‍යාව
சரியான விடைகளின் தொகை

25

40

I පත්‍රයේ මුළු ලකුණු
பத்திரம் I இன் மொத்தப்பள்ளி

25

40

21 - සිංහල භාෂාව හා සාහිත්‍යය

II පත්‍රය

ප්‍රශ්න අංකය 01

අපේක්ෂණය - භාෂා පරිචය ඇගයීම

මෙම ප්‍රශ්නයට කෙටි උත්තර අපේක්ෂිත අනු ප්‍රශ්න දහයක් ඇතුළත් වේ. අනු ප්‍රශ්නයකට ලකුණු 02 බැගින් ලකුණු 20කි.

ඉගෙනුම් පල -

- අසෝෂ ව්‍යාඤ්ඡන අක්ෂර හඳුනාගෙන නම් කරයි.
- නාසිකා අක්ෂර හඳුනාගෙන ලියයි.
- අක්ෂර වින්‍යාසය පිළිබඳ රීති අනුගමනය කරමින් ලියයි.
- පොතපත කියවීමෙන් පුළුල් කර ගත් වාක්කෝෂය භාෂා කාර්යයේ දී භාවිත කරයි.
- විවිධ සන්ධි වර්ග හඳුනාගෙන නම් කරයි.
- සම්මත රීති අනුගමනය කරමින් වාක්‍ය ලියයි.

1. (i) සිට (x) තෙක් ඇති ශීර්ෂ ම අනුකොටස්වලට කෙටි උත්තර ලියන්න. කිසියම් අනුකොටසකට ඔබ උත්තර නොලියන්නේ නම්, එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් අඳින්න.

(i) සිංහල අක්ෂරමාලාවේ ඇතුළත්

(අ) අසෝෂ ව්‍යාඤ්ඡන අක්ෂරයක් ලියා දක්වන්න.

(ආ) නාසිකා අක්ෂරයක් ලියා දක්වන්න.

(අ) ක, ව, ට, ත, ප

බ, ඡ, ධ, ට, ඵ (ශ, ෂ, ස, ෆ) අ:

(ආ) ඩ, ඤ, ණ, න, ම

(ii) පහත සඳහන් වාක්‍යයේ ඇතුළත් තද්ධිත පද දෙකක් ලියන්න.

පුරාතන ගොවීන් විසින් වගා කෙරුණු දේශීය වී වර්ග භාවිතයෙන් බොහෝ රෝග සමනය වනු ඇතැයි සම්හරු පවසති.

පුරාතන, දේශීය

(iii) පහත සඳහන් පද විසන්ධි කරන්න.

(අ) පෙරපර

(ආ) ප්‍රීතිමය

(අ) පෙර + අපර

(ආ) ප්‍රීති + මය

- (iv) පහත සඳහන් වාක්‍යයේ අක්ෂර වින්‍යාස දෝෂ සහිත වචන දෙකක් ඇත. එම වචන දෙක පමණක් නිදෝෂ කර ලියන්න.

කථනයේ දී මෙන් ම ලේඛණයේ දී ද වඩාත් රසවත් ව, අර්ථවත් ව අදහස් පළ කිරීම සඳහා සාම්ප්‍රදායික යෙදුම් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ලේඛනය/ලේඛනයේ/ සාම්ප්‍රදායික

- (v) පහත සඳහන් අනුක්‍රම පදවල උක්ත රූප ලියා දක්වන්න.

(අ) ඔවුන් (ආ) ශිල්පියකු

(අ) ඔවුහු (ආ) ශිල්පියෙක්

- (vi) පහත සඳහන් පදවලට විරුද්ධාර්ථවත් පදය බැගින් ලියන්න.

(අ) ආගමන (ආ) අනර්ථවත්

(අ) විගමන (ආ) අර්ථවත්

- (vii) පහත සඳහන් වාක්‍යවල තද කළ අකුරින් මුද්‍රිත පද අයත් වන සන්ධි පද ප්‍රවර්ගය නම් කරන්න.

(අ) මුත්සරණ පොලොන්නරු අවධියට අයත් කෘතියකි.

(ආ) පිළිතුරු පත් ඇගයීම විධිමත් කරන ලෙස විදුහල්පතිතුමා දැනුම් දුන්නේ ය.

(අ) මුත්සරණ	මුද්‍ර + සරණ	- ගාත්‍රාදේශ සන්ධිය
(ආ) පිළිතුරු	පිළි + උතුරු	- පරස්වර ලෝප සන්ධිය

- (viii) පහත සඳහන් වාක්‍යයේ අන්තර්ගත වන නිපාත පද දෙකක් ලියා දක්වන්න.

ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරු ද අධ්‍යයන කටයුතුවල යෙදෙති.

මෙන් , ම, ද

- (ix) පහත දැක්වෙන වාක්‍ය සදොස් ය. ඒවා නිදොස් කර නැවත ලියන්න.

(අ) දරුවන් ගුරුවරු නමදිති.

(ආ) විනිසුරුවරයාත් නීතිඥවරුත් උසාවියට යයි.

(අ) දරුවෝ ගුරුවරුන් නමදිති.

(ආ) විනිසුරුවරයාත් නීතිඥවරුත් උසාවියට යති.

- (x) පහත සඳහන් වාක්‍ය ක්‍රමාකාරකයට හරවා ලියන්න.

(අ) චිත්‍රපට අධ්‍යක්ෂවරයා නළුවන් හසුරුවයි.

(ආ) ශිෂ්‍යයෝ වාරිකාවක් සංවිධානය කරති.

(අ) චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් නළුවෝ හසුරුවනු ලබති./ලැබෙති./ලබන්/ලැබෙත්/හැසිරවෙති./හැසිරවෙත්.

(ආ) ශිෂ්‍යයන් විසින් වාරිකාවක් සංවිධානය කෙරෙයි./කෙරේ. කරනු ලබයි./ලැබෙයි./ලැබේ.

ප්‍රශ්න අංකය 02
අපේක්ෂණය

විශ්ලේෂණ හැකියාව මැනීම

මේ ප්‍රශ්නය සැකසීමේ දී අනුගමනය කර ඇත්තේ මාර්ගෝපදේශිත රචනා මූලධර්මය යි. එනම් ඉදිරිපත් කොට ඇති මග පෙන්වීම ප්‍රයෝජනයට ගනිමින් කිසියම් රචනාවක් ලිවීමට අපේක්ෂකයාට ඉඩ සැලැස්වීම යි. රචනයේ ඇතුළත් විය යුතු කරුණු, විස්තරය ඇසුරෙන් වටහා ගත යුතු ය. රචනයෙහි අන්තර්ගත විය යුතු ඡේද සංඛ්‍යාව ගැන වැටහීමක් දී ඇති විස්තරයෙන් ලබා ගත හැකි ය. මාතෘකාව ඉදිරිපත් කොට නැතත්, ඉදිරිපත් කොට ඇති විස්තර ඇසුරෙන් අපේක්ෂකයා මාතෘකාව සකස් කර ගත යුතු ය.

ඉගෙනුම් පල -

- රචනා මාතෘකාවට අදාළ ව කරුණු රැස් කරයි.
- රැස් කර ගත් කරුණු තර්කානුකූල ව පෙළගස්වයි.
- ශිල්පීය දක්ෂතා අනුගමනය කරමින් රචනා ලියයි.
- නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙයි.

2. පහත දැක්වෙන (අ), (ආ), (ඇ), (ඈ) යන විස්තර අතුරෙන් එකක් තෝරා ගෙන වචන 250කට නො අඩු වන සේ රචනයක් ලියන්න. වරහන් තුළ ඇති අක්ෂරය ඔබේ උත්තර පත්‍රයේ ලියා රචනය ලිවීම ආරම්භ කරන්න. රචනය සඳහා යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න.

(අ) නිදහසේ මාධ්‍ය හැසිරවීමට අවකාශ ලැබීම යනු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට ලැබෙන අවස්ථාවක් නොවේ. දෙස් විදෙස් තොරතුරු සම්බරතාවකින් යුතු ව සමාජය වෙත සම්ප කරවීම මාධ්‍යවල වගකීමයි. ඇතැම් ජනමාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද මේ කරුණු හරිහැටි වටහා ගෙන නොමැති බව වර්තමානයේ දක්නට ලැබේ. අසත්‍ය ප්‍රචාරය මාධ්‍ය මගින් මුද්‍රා හැරීම මිනිස් සමාජය ප්‍රවණත්වය කරා ගෙන යන දොරගුළු විවර කිරීමක් ද වනු ඇත. මේ නිසා මාධ්‍ය සඳාචාරය පිළිබඳ නිසි වැටහීමකින් යුතු ව මාධ්‍යකරණයේ යෙදීමට මාධ්‍යකරුවන් වග බලා ගත යුතු ය.

- සඳාචාරාත්මක මාධ්‍යකරණයේ වැදගත්කම
- නිදහස් හා සාදාචාරාත්මක ජන මාධ්‍යවල වගකීම
- මාධ්‍ය සාදාචාරය සුරැකීම ජනමාධ්‍යවල වගකීම යි

(ආ) විදේශ විනිමය ඉපැයිය හැකි එක් ප්‍රධාන මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය මුල් තැනක් ගනියි. මේ බව වටහා ගත් බොහෝ රටවල් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. සුභද්‍රිලි සංග්‍රහශීලී සහ ආචාරශීලී ජනතාවක් වෙසෙන, ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පාරාදීපයක් වන ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ද ප්‍රසිද්ධ ව ඇති බැවින් සංචාරක කර්මාන්තය තවදුරටත් නගා සිටුවීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය.

- විදේශ විනිමය ප්‍රවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීම
- ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ප්‍රවණතා
- සංචාරක ආකර්ෂණයට ගත මැකි ක්‍රියාමාර්ග

(ඉ) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී ගොවිතැන සහ එළවළු වගාව මහා පරිමාණයෙන් සිදු වන අයුරු දිස්වන නමුත් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන අවස්ථා මෙන් ම මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථා ද දක්නට ලැබේ. අතරමැදියන් නිසා ගොවීන්ට නිසි මිලක් නොලැබෙන අතර ම පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට සිදු වී ඇත. මේ අතර එළවළු ප්‍රවාහනයේ දී සිදු වන අධික නාස්තිය ද සැලකිලිමත් විය යුතු කරුණකි. හෝග වගා කිරීමේ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු අතර ම ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත වේ.

- ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම
- ආහාර නාස්තිය අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග
- හෝග වගා කිරීමේ දී නිසි යාන්ත්‍රණයක අවශ්‍යතාව
- හෝග වගා කිරීමේ දී හා ප්‍රවාහනයේ දී ඇති වන දූෂ්කරතා

(ඊ) මිනිසාට මෙන් ම රටකට ද තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා තාක්ෂණය අත්‍යවශ්‍ය සාධකයකි. තාක්ෂණය නිසි පරිදි හසුරුවාලීම මගින් විවිධ රටවල් තම අනාගත ඉලක්ක ජයගෙන ඇති ආකාරය පුද්ගල සහගත ය. ඉන් ප්‍රධාන අවස්ථාවක් ලෙස කෘත්‍රීම බුද්ධිය යොදා ගැනීම දැක්විය හැකි ය. මිනිස් මොළය වෙනෙසා කළ යුතු කාර්යයන් සඳහා ඉතා සුළු වේලාවක් තුළ නිශ්චිත විසඳුම් ලබා දීමට කෘත්‍රීම බුද්ධිය සමත් වී ඇත. නවීන තාක්ෂණය මිනිසාගෙන් ඔබ්බට ගමන් කරන ආකාරයක් දිස්වන අතර ම එය මිනිසා අබිබවා යන දිනය වැඩි ඇතැක නොවන අයුරක් ද විද්‍යමාන වේ.

(ලකුණු 25 යි.)

- මිනිසා අබිබවා යන නවීන තාක්ෂණය
- මිනිසා අකර්මණ්‍ය කිරීම කෙරෙහි නවීන තාක්ෂණය බලපාන අයුරු
- නවීන තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම

ලකුණු විග්‍රහය - මුළු ලකුණු 25යි.

01. සාරවත්භාවය, මාතෘකාව ද ඇතුළු ව	-	ලකුණු 08 යි.
02. සංවිධානය, නිර්මාණාත්මකභාවය හා ස්වයත්වය	-	ලකුණු 12 යි.
03. ශිල්පීය දක්ෂතා සහ ඡේද බෙදා ලිවීම	-	ලකුණු 05 යි.

01. සාරවත්භාවය	-	ලකුණු 07 යි.
විස්තරයට අදාළ වන පරිදි මාතෘකාවක් යොදා තිබීම	-	ලකුණු 01 යි.

තේමාවට අදාළ බව, ඉදිරිපත් කොට ඇති ව්‍යුහයට සමීපබව, සරුබව හා සමබව, වචන ගණන 250 සමීප ව පැවතීම යන කරුණු සාරවත්භාවය යටතේ සැලකිල්ලට ගත යුතු වේ

02. සංවිධානය, නිර්මාණාත්මකභාවය හා ස්වයත්වය	-	ලකුණු 12 යි.
මෙහි දී උසස් ප්‍රකාශන ශක්තිය, සංවිධානය, ස්වයත්වය, නිර්මාණාත්මක ප්‍රකාශනය, ව්‍යාක්ෂ ලේඛන ව්‍යවහාරය ආදී අංශ ගැන සලකා බැලිය යුතු ය.		

03. ශිල්පීය දක්ෂතා සහ ඡේද බෙදා ලිවීම	-	ලකුණු 05 යි.
වියරණ, අත්අකුරු, විරාම ලක්ෂණ භාවිතය, ඡේද අදාළ පරිදි වෙන් කොට තිබීම, පද වෙන කොට ලිවීම යන අංශ ගැන සලකා බලා ලකුණු තීරණය කළ යුතු වේ.		

❖ සැලකිය යුතු යි.

01. රචනයේ වචන ගණන දළ වශයෙන් 200ට වඩා අඩු වන කල්හි ඉහත දැක්වූ 1, 2, 3 යන කොටස්වලට ආනුපාතික ව ලකුණක් තීරණය කළ යුතු වේ.
02. වැදගත් අදහස්, සිත් ගන්නා ප්‍රකාශන ඇති කැන්වල (✓) යොදන්න. වැරදි කැන්වල (x) ලකුණු යොදන්න.
03. උක්තාබ්‍යාත සම්බන්ධ වැරදි කැන් යටින් ඉරක් අඳින්න. අක්‍ෂර වින්‍යාසය වැරදි වචන වටා රවුමක් අඳින්න.
1, 2, 3 යන කොටස් සඳහා දෙන ලද ලකුණු උත්තරය අග හරස් අතට ලියා එකතු කර, මුළු ලකුණු ගණන ලබා ගන්න.

$$\text{නිදසුන්} \quad - \quad \frac{6}{8} \quad \frac{9}{12} \quad \frac{3}{5} \quad \frac{18}{25}$$

සංලක්ෂ්‍යය - ★ වාක්‍ය රචනා ඇගයීමට පෙර අදාළ ව්‍යුහය කියවා දළ සැලැස්මක් සකස් කර ගන්න. ව්‍යුහයට කිසිසේත් අදාළ නොවන සේ ලියා ඇති රචනා ඇගයීමේ දී සාරවත්භාවය සඳහා පිරිනැමිය යුත්තේ ඉතා අඩු ලකුණකි.

රචනය දුර්වල වුවත් මුළු ලකුණු වශයෙන් බිත්දුව නො දෙන්න. සමස්තයක් ලෙස සලකා ලකුණු 02 - 05 අතර සංඛ්‍යාවක් පිරිනමන්න. උපරිම ලකුණු 05 ඉක්මවිය යුතු නො වේ.

සාරවත්භාවය මාතෘකාව ද ඇතුළු ව - ලකුණු 08

මාතෘකාව ද සහිත ව සාරවත් කරුණු ප්‍රමාණවත් ව ඉදිරිපත් කිරීම, මාතෘකාව රචනාවට ගැළපෙන බව, මනා භාෂා භාවිතය, තේමාවට අදාළ ව ලියා තිබීම, සරුබව හා සමබව නිවැරදි ව රැක තිබීම, වචන 250ට සමීප ව පැවතීම.	8-7
සාරවත් කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීම, මාතෘකාව ද රචනාවට ගැළපෙන පරිදි යොදා තිබීම, භාෂා ශෛලිය තරමක් හොඳින් පැවතීම, තේමාවට අදාළ බව තරමක් දුරස්ථවීම, සමබවෙහි හා සරුබවෙහි තරමක් දුර්වලතා පැවතීම, වචන ගණන 200ට වඩා අඩුවීම.	6-5
සාරවත් කරුණු ප්‍රමාණවත් පරිදි නොතිබීම, භාෂා ශෛලියේ දුර්වලතා පැවතීම, තේමාවට අදාළ නොවීම, මාතෘකාවක් යොදා තිබීම, සරුබව හා සමබව නොපැවතීම, වචන ගණන 200ට අඩුවීම.	ලකුණු 4ට අඩු

සංවිධානය, නිර්මාණාත්මකභාවය හා ස්වියත්වය - ලකුණු 12

උසස් ප්‍රකාශන ශක්තිය, මැනවින් කරුණු සංවිධානය කර තිබීම, ස්වියත්වය ප්‍රදර්ශනය කිරීම, නිර්මාණාත්මක ව ලියා තිබීම, නිරවුල් බව, ව්‍යක්ත ලේඛන ව්‍යවහාරය භාවිත කිරීම.	12-10
ප්‍රකාශන ශක්තියෙහි දුර්වලතා තරමක් පැවතීම, කරුණු සංවිධානයේ දී දුර්වලතා තරමක් පැවතීම.	9-7
ප්‍රකාශන ශක්තියෙහි දුර්වලතා තරමක් පැවතීම, කරුණු සංවිධානය කර ගැනීමේ දී දුර්වලතා දක්නට ලැබීම, ස්වියත්වයෙහි ගැටලු දක්නට ලැබීම, නිර්මාණාත්මක ව කරුණු ඉදිරිපත් කිරීමේ ගැටලු පැවතීම, භාෂා ව්‍යවහාරයෙහි දුර්වලතා පැවතීම.	6-4
ප්‍රකාශන ශක්තියෙහි බොහෝ දුර්වලතා පැවතීම කරුණු සංවිධානය කර ගැනීමේ දී බොහෝ දුර්වලතා දක්නට ලැබීම, ස්වියත්වය ප්‍රදර්ශනය නොකිරීම, නිර්මාණාත්මකභාවය දක්නට නොලැබීම, නිරවුල් නොමැතිවීම, භාෂා ව්‍යවහාරයේ බොහෝ දුර්වලතා පැවතීම.	3-1

ශිල්පීය දක්ෂතා - ලකුණු 05

ව්‍යාකරණ රීති නිවැරදි ව අනුගමනය කර තිබීම, පැහැදිලි අත්අකුරු භාවිත කිරීම, විරාම ලක්ෂණ නිවැරදි ව භාවිත කිරීම, නිවැරදි ඡේද වෙන් කිරීම, අක්ෂර වින්‍යාස රීති භාවිතය.	5
ව්‍යාකරණ දෝෂ, අපැහැදිලි අත්අකුරු, විරාම ලක්ෂණමය දෝෂ, අක්ෂර දෝෂ තරමක් පැවතීම.	4-3
ඉහත දෝෂ බහුල වීම.	1

ප්‍රශ්න අංකය 03

අපේක්ෂණය - කිසියම් කොටසක් කියවා, විස්තර වර්ණනා බැහැර කරමින්, එහි හරය වටහා ගෙන, ඒ ඇසුරින් සමස්ත අර්ථය තම වචනයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහි දී ඇගයේ. ඒ අනුව සංශ්ලේෂණ හැකියාව මෙහි ලා විමසීමට ලක් කෙරේ.

ඉගෙනුම් පල -

- ලිපි ලේඛනවලින් වැදගත් කරුණු වෙන් කොට දක්වයි.
- වැදගත් කරුණු අර්ථවත් ව ගලපා ඉදිරිපත් කරයි.
- මුල් ලේඛනයේ අදහස් ආරක්ෂා වන පරිදි සාරාංශ කර දක්වයි.

3. පහත දැක්වෙන පාඨය වචන 60 - 70 අතර වන සේ සාරාංශ කොට ලියන්න. ඔබ යෙදූ වචන සංඛ්‍යාව සාරාංශය අග ලියන්න.

අතස, පොළොව, ජලය, සුළඟ හා ස්වාභාවික පරිසරය ද මිනිසාගේ පැවැත්මට බාධා ගෙන දෙමින් විපරීත තත්ත්වයට පත් ව ඇත්තේ ය. හඳුනාගත නොහැකි බොහෝ ලෙඩ රෝග වැළඳීමටත් ස්වභාවධර්මය අකාරුණික ලෙසට මිනිසාට එරෙහි ව නැඟී සිටීමටත් පටන් ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම අකාරුණික තත්ත්වයට වගකිව යුත්තේ අන් කිසිවකු නොව මිනිසා ම ය. මිනිසාගේ දිවි පැවැත්මට හා ඉදිරි ගමනට ආධාර උපකාර කළ ස්වභාවධර්මයට මිනිසා අකාරුණික වීම මෙම ව්‍යසනවලට එක් හේතුවකි. අප අවට ඇති බොහෝ ස්වාභාවික මෙන් ම භෞතික වස්තූන් ද මිනිසා විසින් මිනිසාට එරෙහි ව නිපදවා ඇති බොහෝ විනාශකාරී දේ ද අද මිනිසාට විශාල ගැටලුවක් ඇති කර තිබේ. මෙම තත්ත්වය තවමත් අප තේරුම් ගෙන නොමැත. මේ නිසා වර්තමානයේ ජීවත් වන ජනතාවට නැවත වරක් ආපසු හැරී බලන්නට සිදු වී ඇත. අනාගත ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීමේ මෙහෙයුම දියත් කිරීම කඩිනමින් ආරම්භ කළ යුතු වන්නේ මේ වන විටත් සොබාදහම සහ අප ජීවත් වන අවට පරිසරය විශාල සෝදා පාළුවකට, විපතකට හා විනාශයකට පත් ව ඇති නිසා ය. සදාචාරාත්මක යයි ගැනෙන සියලු දේ පිරිහීමට ලක් ව ඇත්තේ ය. එමෙන් ම ශිෂ්ටාචාරය විසින් අපට උරුම කළ බොහෝ දේත් ස්වභාවයෙන් ම අපට ලැබුණු ලෙඩ රෝගවලින් වැළැකීමේ ශක්තියත් කායික-මානසික සුවතාවත් විනාශ වී ගොස් ය. මෙම තත්ත්වය ඉදිරියේ දී තව තවත් වර්ධනය වීමට ඇති ඉඩකඩ අතිවිශාල ය.

(ලකුණු 10 යි.)

- සොබාදහම මිනිසාගේ පැවැත්මට බාධා ඇති වන ලෙස විපරීත තත්ත්වයට පත්ව ඇත.
- මිනිසාගේ ක්‍රියාකාරකම්වලින් සොබාදහම ආකාරුණික වී ඇත.
- එහි ප්‍රතිඵල මිනිසාට හානි විඳීමට සිදු ව ඇත.
- ස්වාභාවික හා භෞතික වස්තූන් ද මිනිසා විසින් නිර්මිත විනාශකාරී දේ ද මිනිසාගේ විනාශයට හේතු වී තිබේ.
- අනාගත ලෝකය යහපත් කිරීමට කඩිනමින් විය යුත්තේ සොබා දහම හා පරිසරය විනාශ වීම වැළැක්වීම යි.
- ශිෂ්ටාචාරයෙන් අපට උරුම බොහෝ දේත් ප්‍රතිශක්තිකරණයත් කායික මානසික සුවතාවත් විනාශ වී ඇත.

සාරාංශකරණය:

මුළු ලකුණු ප්‍රමාණය 10 යි.

ලකුණු විග්‍රහය:

01. අන්තර්ගතය - ලකුණු 06 යි.
02. වචන ගණන - ලකුණු 02 යි.
03. ශිල්පීය දක්ෂතා - ලකුණු 02 යි.

- * වචන ගණන 75 ඉක්මවන කල්හි මුල් වචන 70 පමණක් ඇගයීමට ලක් කරන්න.
- * වචන ගණන 55ට අඩු කල්හි එහි ඇතුළත් අදහස් පමණක් සැලකිල්ලට ගෙන ලකුණු පිරිනමන්න.
- * ඡේද බෙදා තිබුණහොත් ශිල්පීය දක්ෂතා කොටසින් ලකුණක් අඩු කරන්න.
- * එක යට එක අසම්බන්ධිත වාක්‍ය ලෙස ලියා ඇත්නම් අන්තර්ගතයට දිය හැකි උපරිම ලකුණු ගණන 02කි.
- * වචන ගණන 75ට වැඩි කල්හි හෝ 55ට අඩු කල්හි ලකුණක් අඩු කරන්න.
- * දුර්වල සාරාංශ සඳහා බිත්දුව නො දී ලකුණු 03ක උපරිමයකට යටත් ව ලකුණු පිරිනමන්න.

සාරාංශයේ අන්තර්ගතය සඳහා ලකුණු පිරිනැමීම - ලකුණු 06

ප්‍රධාන කරුණු ඉදිරිපත් කර තිබීම, වාක්‍ය අතර සම්බන්ධතාව ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම, නිරවුල් ව කරුණු ඉදිරිපත් කිරීම, වචන ගණන අදාළ සීමාව තුළ පැවතීම.	ලකුණු 05-06
ප්‍රධාන කරුණු කිහිපයක් පමණක් ඇතුළත් වීම, වාක්‍ය අතර සම්බන්ධතාව තරමක් රැක ගැනීම, වචන ගණන 55-65 අතර පැවතීම, නිරවුල්බව රැකගැනීම.	ලකුණු 03-04
ප්‍රධාන කරුණු ස්වල්පයක්වත් ඉදිරිපත් කර තිබීම, වාක්‍ය අතර සම්බන්ධතාව ගිලිහී තිබීම, වචන ගණන 55ට අඩු වීම, නිරවුල් බව ගිලිහී තිබීම.	ලකුණු 01-02

ප්‍රශ්න අංකය 04

අපේක්ෂණය

ඉදිරිපත් කොට ඇති ඡේදය ඇසුරින් අවබෝධය පිළිබඳ හැකියාව මැනීම

ඉගෙනුම් පල

- අවබෝධයෙන් යුතු ව පොත පත කියවයි.
- කියවා අවබෝධ කර ගත් කරුණු ඉදිරිපත් කරයි.

4. පහත දැක්වෙන පාඨය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

වැව, මුළු ගම්වැසියන්ට පොදුවේ අයිති ව තිබුණ ද, එයින් ජලය ලැබූ පෙදෙස, ප්‍රමාණයත් අස්වැන්නත් අතින් එකිනෙකට වෙනස් වූ කොටස්වලට බෙදා තිබුණි. එහෙත්, ජලය අපතේ යෑම වළක්වනු සඳහා සි සෑමත් කුඹුරුවලට වතුර ඇරීමත් නියම පිළිවෙළකට කළ යුතු විය. කුඹුරු වගා කිරීම පිළිබඳ මේ ආදි කටයුතු පාලනය කිරීම පිණිස 'වෙල්කැම්' ආදී නම් ඇති නිලධාරීන් සිටි බව නවවැනි, දසවැනි සියවස්වලට අයත් සෙල්ලිපිවලින් පෙනෙයි. සි සෑම ආදි වැඩවල දී මේ නීතිරීති අනුගමනය නොකළ ගොවීන්ට දඩ ගසන ලදී. තමන්ගේ කුඹුරු කොටස් නියම කාලයේ දී වගා කිරීම අතපසු කළ ගොවීන්ට ද දඩ ගසන ලදී. නියම වාරයේ දී ජලය සැපයීම සහ සි සෑම පිළිබඳ ප්‍රශ්න පමණක් නොව, ඒ ඒ කුඹුරුවල වැපිරිය යුතු වී වර්ගය කුමක් ද යන්න තීරණය කර ගැනීමට පවා ඒ ඒ ගොවියාට ඉඩ තිබුණේ නැත. කිසා වැවෙන් ජලය සපයනු ලබන, ඉසුරුමුණි වෙහෙරට අයත් කුඹුරුවල සිහිනැටි (හීනැටි) වැපිරිය යුතු බව ඒ වැවෙන් ජලය බෙදා හැරීම පිළිබඳ නීතිරීති ඇතුළත් කර IV මහින්ද රජු පිහිට වූ සෙල්ලිපියේ කියා තිබේ. හේන් ගොවිතැන් කරනු ලැබූ ඉඩම් ගැන සෙල්ලිපිවල සඳහන් වන කරුණුවලින් පෙනෙන්නේ දසවැනි සියවසේ දී ඒ ඒ ධාන්‍ය වර්ග වැපිරිය යුතු ඉඩම් යාවත් මේ මේවා යයි රජයෙන් නියම කර තිබුණු බවයි.

නවවැනි සහ දසවැනි සියවස්වල දී ගොවිතැන් කරන ලද්දේ එක්තරා සැලැස්මක් ඇති ව බව මෙයින් පෙනෙයි. රටවැසියන්ගේ ජීවිතය සඳහා අවශ්‍ය ද්‍රව්‍යවලින් සමහර ඒවා හිඟ වීමටත්, සමහර ඒවා වැඩියෙන් නිෂ්පාදනය කිරීමටත් ඉඩ නො තබා අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කිරීම එහි අදහස විය. සියලු රටවැසියන්ගේ යහපත සඳහා උවමනා තරමට ගොවියාගේ නිදහස මෙපරිද්දෙන් සීමාකර තිබුණේ ය. ඉඩම්වල වගා කරන ලද හෝග ජාති අතින් හෝ සාමාන්‍යයෙන් කෘෂි අර්ථක්‍රමය අතින් හෝ මේ යුගයේ තත්ත්වයත්, මීට පෙර යුගයේ තත්ත්වයත් අතර වැදගත් වෙනසක් නො වී ය. තමා විසින් නිපදවන ලද අස්වැන්නෙන් එක්තරා කොටසක් කිසියම් ආරාමයකට හෝ උසස් නිලධාරියෙකුට හෝ රාජවල්ලභයෙකුට හෝ ආරෝග්‍යශාලා ආදී පුණ්‍යායතනයකට හෝ ගෙවීමට සෑම ගොවියෙකුට ම පාහේ සිදු විය. තව ද අස්වැන්නෙන් නියමිත කොටසක් දියබද්ද වශයෙන් දීමට ද ගොවියාට සිදු විය. වත්තේ හෝ හේනේ වචන ලද ද්‍රව්‍යවලින්, එහි දී ලබාගත් පස්ගෝරසවලින් කිසියම් නියමිත කොටසක් ඉඩම් හිමියාට දීමට සිදු විය. එහෙත්, මේවා පිළිබඳ විස්තර දැන ගන්නට නැත. රටේ එක් ප්‍රදේශයක පිළිවෙළ වෙනත් ප්‍රදේශයක පිළිවෙළට වඩා වෙනස් වූ බව පෙනෙයි.

(i) ජලය අපතේ යෑම වැළැක්වීම සඳහා අනුගමනය කෙරුණු ක්‍රියාමාර්ග දෙක මොනවා ද?

සි සෑම, කුඹුරුවලට වතුර ඇරීම නියම පිළිවෙළකට කිරීම

(ii) ගොවීන් දඩ ගැසීමට ලක් වූයේ කිනම් කාරණා සම්බන්ධයෙන් ද?

සි සෑම ආදි කටයුතුවල දී අදාළ නීති රීති අනුගමනය නොකිරීම
තමන්ගේ කුඹුරු කොටස් නියම කාලයේ දී වගා කිරීම අතපසු කිරීම

(iii) ඉසුරුමුණි වෙහෙරට අයත් කුඹුරුවල වැපිරිය යුතු වී වර්ග පිළිබඳ ව සඳහන් වන මූලාශ්‍රය කුමක් ද?

IV වන මහින්ද රජු පිහිට වූ සෙල්ලිපිය

(iv) නවවැනි හා දසවැනි සියවස්වල දී සැලැස්මක් ඇති ව ගොවිතැන් කටයුතු සිදු කිරීමෙන් අදහස් කරන ලද්දේ කුමක් ද?

හිඟ වීමටත් / වැඩි වීමටත් ඉඩ නොතබා අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කිරීම
(අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කිරීම යන්න පමණක් තිබුණ ද ලකුණු දෙන්න.)

(v) ගොවියාගෙන් ඉඩම් හිමියාට ලැබුණේ මොනවා ද?

වත්තේ හෝ හේනේ වචන ලද ද්‍රව්‍යවලින් හා එහි දී ලබාගත් පස්ගෝරසවලින් කිසියම්
නියමිත කොටසක්

ප්‍රශ්න අංකය 05

අපේක්ෂණය

ප්‍රායෝගික ලේඛන හැකියාව පිළිබඳ අපේක්ෂකයා සතු කුසලතා මැනීම

ඉගෙනුම් පල

- ප්‍රායෝගික ලේඛනයේ දී ශිල්පීය උපක්‍රම අනුගමනය කරයි.
- අවශ්‍යතා අනුව විවිධ ප්‍රායෝගික ලේඛන සකස් කරයි.

5.

- පනාකැන්න සහ බෝදාගම නගරය යා කරමින් ගඟ හරහා ඉදිකර ඇති මගී පාලම අබලන් තත්ත්වයක පැවතීම
- දැනට පාරු සේවයක් ආරම්භ කර ඇතත් එදිනෙදා විවිධ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නගරයට යන්නන් සඳහා එය ප්‍රමාණවත් නොවීම
- ගමේ සිට නගරය දක්වා ඇති කිලෝමීටර තුනක් පමණ වූ මහාමාර්ගය ද අබලන් වී ඇති බැවින් බස් රථයක් ධාවනය නොවීම

ඉහත කරුණු යටතේ මගීන්ට අත්විඳීමට සිදු ව ඇති දුෂ්කරතා විස්තර කරමින් පාලම කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා නගර සභාවේ නගරාධිපති වෙත යැවීම සඳහා සුදුසු රාජකාරි ලිපියක් ලියන්න. (මෙම පනාකැන්නේ ග්‍රාමෝදය සමිතියේ ලේකම් අරුණ ජයමහ යැයි සිතන්න.)

නැගහොත්

අංක 360, නවනගරය, බෝදාගම පිහිටි, මුළුතැන්ගෙයි උපකරණ සහ විදුලි උපකරණ ආනයනය කර බෙදා හරින පොද්ගලික සමාගමක් වන X - ලංකා ආයතනය සිය වෙළෙඳ ජාලය පුළුල් කිරීමේ අරමුණින් පාරිභෝගිකයන්ට සහන රාශියක් හඳුන්වා දීමට අපේක්ෂා කරයි.

- භාණ්ඩ මිල දී ගැනීමේ දී වාරික මගින් ගෙවීමේ පහසුකම්
- මිල දී ගන්නා භාණ්ඩවල වටිනාකම අනුව 5% - 15% දක්වා විශේෂ වට්ටම්
- කමාට අවශ්‍ය භාණ්ඩ නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම්
- භාණ්ඩ සඳහා වසර දෙකක වගකීමක්
- අලෙවියෙන් පසු සේවාව

මේ කරුණු ඇතුළත් කරමින් ප්‍රවත්පතක පළ කිරීමට සුදුසු ආකර්ෂණීය වෙළෙඳ දැන්වීමක් සකස් කරන්න. (ලකුණු 15 යි.)

රාජකාරි ලිපිය

ලකුණු විග්‍රහය මුළු ලකුණු - 15 යි.

1. ආකෘතිය - ලකුණු 04 යි.
2. අන්තර්ගතය - ලකුණු 08 යි.
3. ශිල්පීය දක්ෂතා - ලකුණු 03 යි.

1. ආකෘතිය - ලකුණු 04 යි.

1. යවන්නාගේ නම සහ ලිපිනය - ලකුණු 01 යි.
2. ලබන්නාගේ නම සහ ලිපිනය - ලකුණු 01 යි.
3. මාතෘකාව - ලකුණු 01 යි.
4. අත්සන සහ දිනය - ලකුණු 01 යි.

2. අන්තර්ගතය - ලකුණු 08 යි.

1. පනාකැන්න සහ බෝදාගම නගරය යා කරන පාලම අබලන් තත්ත්වයක පවතින බව ලකුණු 01 යි.
2. දැනට පාරු සේවයක් ඇති බව ලකුණු 01 යි.
3. එම පාරු සේවය මගී අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව ලකුණු 01 යි.
4. ගමේ සිට නගරයට ඇති කි.මී. 3ක මාර්ගය අබලන් වී තිබීම ලකුණු 01 යි.
5. එබැවින් බස් රථයක් ධාවනය නොවීම ලකුණු 01 යි.
6. මගීන්ට අත් විඳීමට සිදු ව ඇති දුෂ්කරතා ලකුණු 02 යි.
8. පාලම පිළිසකර කර දෙන ලෙස කරන ඉල්ලීම ලකුණු 01 යි.

3. ශිල්පීය දක්ෂතා - ලකුණු 03 යි.

නිවැරදි අක්ෂර වින්‍යාසය, උක්ත ආබ්‍යාස පද සම්බන්ධය, පැහැදිලි අත්අකුරු, නිවැරදි බෙදීම, විරාම ලක්ෂණ සමස්තයක් ලෙස සලකා ලකුණු පිරිනමන්න.

* නියමිත වචන ගණන අඩුවන කල්හි හෝ ප්‍රමාණවත් කරුණු හෝ අදාළ කරුණු අන්තර්ගත නොවන අඩුපාඩු සහිත උත්තර ඇති කල්හි ආනුෂාංගික ලකුණක් දෙන්න.

* නියමිත ආකෘතිය අනුගමනය කර නොමැති කල්හි අන්තර්ගතය සඳහා දිය හැකි උපරිම ලකුණු ගණන 03කි.

නැතහොත්,

වෙළෙඳ දැන්වීම

ලකුණු විග්‍රහය

- | | |
|-------------------|--------------|
| 1. ආකෘතිය | - ලකුණු 04යි |
| 2. අන්තර්ගතය | - ලකුණු 08යි |
| 3. ශිල්පීය දක්ෂතා | - ලකුණු 03යි |

- | | |
|--|---------------|
| 1. ආකෘතිය | - ලකුණු 04 යි |
| i. ආකර්ෂණීය මාතෘකාව | - ලකුණු 01 යි |
| ii. පළකරන්නා / ආයතනය | - ලකුණු 01 යි |
| iii. නිර්මාණශීලීත්වය (අකුරුවල ප්‍රමාණය, අකුරුවල හැඩතල, අකුරු වර්ණ ගැන්වීම ආදිය පිළිබඳව ද අවධානය යොමු කරන්න.) | - ලකුණු 02 යි |

- | | |
|--|----------------|
| 2 අන්තර්ගතය | - ලකුණු 08 යි |
| i. පිහිටි ස්ථානය/ ප්‍රදේශය | - ලකුණු 01 යි |
| ii. මුළුතැන් ගෙයි උපකරණ සහ විදුලි උපකරණ ආනයනය කර බෙදා හරින පුද්ගලික සමාගමක් බව | - ලකුණු 01 යි |
| iii. අරමුණ වෙළෙඳ ජාලය පුළුල් කිරීම බව | - ලකුණු 01 යි. |
| iv හාණ්ඩ මිලදී ගැනීමේ දී වාරික මගින් ගෙවීමේ පහසුකම් | - ලකුණු 01 යි |
| v මිලදී ගන්නා හාණ්ඩවල වටිනාකම අනුව 5% සිට 15% දක්වා විශේෂ වට්ටම් හිමි වන බව | - ලකුණු 01 යි |
| vi හාණ්ඩ සඳහා වසර දෙකක වගකීමක් ඇති බව | - ලකුණු 01 යි |
| vii අලෙවියෙන් පසු සේවාව ලැබෙන බව | - ලකුණු 01 යි |
| viii තමාට අවශ්‍ය හාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් ලැබෙන බව | - ලකුණු 01 යි |

03. ශිල්පීය දක්ෂතා - ලකුණු 03 යි.

නිවැරදි අක්ෂර වින්‍යාසය, උක්ත ආබ්‍යාස පද සම්බන්ධය, පැහැදිලි අත්අකුරු, නිවැරදි පද බෙදීම, ලක්ෂණ සමස්තයක් ලෙස සලකා ලකුණු පිරිනමන්න.

* ප්‍රමාණවත් කරුණු හෝ අදාළ කරුණු අන්තර්ගත නොවන අඩුපාඩු සහිත උත්තර ඇති ආනුෂාංගික ලකුණක් පිරිනමන්න.

* නියමිත ආකෘතිය අනුගමනය කර නොමැති කල්හි අන්තර්ගතය සඳහා දිය හැකි උපරිම ලකුණු ගණන 03කි.

21 - සිංහල භාෂාව හා සාහිත්‍යය

III පත්‍රය

- ❖ උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් උත්තර සපයන්න.
- ❖ 1, 2, 3, 4 ප්‍රශ්නවලටත් 5, 6, 7 ප්‍රශ්නවලින් එකකටත් උත්තර සපයන්න.

මෙම ප්‍රශ්න පත්‍රයට නියමිත ලකුණු ගණන 80කි.

මේ පත්‍රයේ දී නිර්දේශිත සාහිත්‍ය පාඨ පිළිබඳ ව අපේක්ෂකයාගේ අවබෝධය හා රසවින්දන හැකියාව ඇගයීමට භාජනය කෙරේ.

ප්‍රශ්න අංකය 01

අපේක්ෂණය - නිර්දේශිත ග්‍රන්ථ පරිශීලනය පිළිබඳ පරිචය ඇගයීම

ඉගෙනුම් පල -

- නිර්දේශිත කෘති ලියැවුණු කාලය හා කතුවරයා හඳුනා ගෙන ප්‍රකාශ කරයි.
- නිර්දේශිත කෘති නිර්මාණය කළ කතුවරුන්ගේ වෙනත් කෘති නම් කරයි.
- නිර්දේශිත කෘතිවල කතුවරුන්ගෙන් සාහිත්‍යයට සිදු වූ සේවාව අගය කරයි.

ලකුණු විග්‍රහය - මුළු ලකුණු 20 යි.

මෙම ප්‍රශ්නයට කෙටි උත්තර අපේක්ෂිත අනුප්‍රශ්න දහයක් ඇතුළත් වේ. එක් අනුප්‍රශ්නයක එක කොටසකට ලකුණු 01 බැගින් මුළු ලකුණු 20කි.

1. (i) සිට (x) තෙක් ඇති සියලුම අනුකොටස්වලට කෙටි උත්තර ලියන්න. කිසියම් අනුකොටසකට ඔබ උත්තර නොලියන්නේ නම්, එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් ඇඳින්න.

- | | |
|---------------------------------|-----|
| (i) නවීන දෙහින කාලෙට පින් කෙරුම | යුත |
| වහින කලට කුරින් විල්වලින් | එක |
| බහින දියෙන් දෝතක් මුත් ගතොත් | ඇත |
| පනින රිලවුට ඉනිම කමක් | නැත |

(අ) මේ පද්‍යය අයත් වන්නේ කුමන ජන කවි වර්ගයට ද?

(ආ) මෙහි සඳහන් කර ඇති නිෂ්ඵල ක්‍රියාව කුමක් ද?

(අ) උපදේශනාත්මක ජනකවි/ දැනමුතුකමට කී කවි

(ආ) පනින රිලවුට ඉනිම බැඳීම

- | | |
|-----------------------|------|
| (ii) ජාතිය රන් විමනක් | වේ |
| ආගම මිණි පහනක් | වේ |
| එය රැක ගන්නට මෙ | ලොවේ |
| සමත් වෙතොත් පුත නුගි | වේ |

(අ) තද කළු අකුරින් මුද්‍රිත පද්‍ය පාදයේ අන්තර්ගත කාව්‍යාලංකාරය කුමක් ද?

(ආ) කවියා පුතුව රැකගන්නට අවශ්‍ය යැයි යෝජනා කරන්නේ මොනවා ද?

(අ) රූපකාලංකාරය

(ආ) ජාතිය හා ආගම

- (iii) "පෙරේරායෝ කෑම කරන්නේ නෑ. කෑමට දිවිය හෙළනවා. එහෙම දිවිය හෙළපු කෑම කාපුවහම කරමි ලෙඩ වෙන්නේ."
- (අ) මේ ප්‍රකාශය ඇතුළත් නිර්මාණයේ නම කුමක් ද?
- (ආ) මේ ප්‍රකාශය කරන ලද්දේ කවරකු විසින් කාහට ද?
- (අ) අපට වැසිකිළියක් (නොනිමි සිත්තම හා තවත් කෙටි කතා)
- (ආ) කථකයාගේ මව/ අම්මා විසින්, කථකයාට
- (iv) "අඬල වැඩක් නෑ ළමයා. මං දැන් හොඳට ම වයස මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නෑ"
- (අ) මෙහි ළමයා යනුවෙන් හැඳින් වූ අයගේ නම ලියන්න.
- (ආ) මේ ප්‍රකාශය කරන කැතැත්තා වඩා හොඳින් ම දැන සිටි කාරණය කුමක් ද?
- (අ) පුංචි මැණිකා
- (ආ) හිර ගෙදරට ගිය කෙනකු ආපහු නො ආ බව
- (v) නොදැනිති හසරක් නුපුරුදු එ තිදෙන පැමිණෙන පිරිපත වළකනු කෙලෙස ද දිරි ඇති මුත් පුත තරයෙකි ගත මුදු ලොව දැක නැත අද වන තුරු කිසි කල
- (අ) මෙහි එ තිදෙන යනුවෙන් හැඳින්වූ අය නම් කරන්න.
- (ආ) 'කරදර' යන්නට සමානාර්ථ පදයක් පද්‍ය පාඨයෙන් උපුටා දක්වන්න.
- (අ) සුප්පා දේවි, සිංහබාහු, සිංහ සිවලී
- (ආ) පිරිපත
- (vi) "සෘද්ධිමත් කෙනකුත් ආකාශයෙන් ගොසින් වදුන් මුත් මිනිසුන් විසින් මේ නුවර වදනා තබා සිතන්නටත් බැරි ය."
- (අ) මේ ප්‍රකාශය ශ්‍රවණය කරනු ලැබුයේ කවරකු විසින් ද?
- (ආ) මෙහි සඳහන් නුවර හැඳින්වූයේ කුමන නමකින් ද?
- (අ) වූලනි බ්‍රහ්මදත්ත රජතුමා
- (ආ) මිටිලා නුවර/ මියුලු නුවර/ වේදේහ රාජ්‍යය
- (vii) පහත දැක්වෙන කවියේ ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්න.
- රි වි තෑ වු ලේ පිපි කමලේ විල් ගැවැසි
ම ත කො වු ලේ තුරු වදලේ හඬන නිසි
- (අ)
- (ආ)
- (අ) වන සැවුලේ මග අසලේ පොර සැලැසි
- (ආ) ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි

(viii) "මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහුබැඳ ගනිමි මැ යැ. අසුන් ලුහුබැඳ ගනිමි මැ යැ. රථ ලුහුබැඳ ගනිමි මැ යැ. දිවෙන මුවන් ලුහුබැඳ ගනිමි මැ යැ."

(අ) මෙසේ සිතන ලද්දේ කවරකු විසින් ද?

(ආ) මෙසේ සිතන්නට හේතු වූ කරුණ කුමක් ද?

(අ) අගුල්මල්/ අංගුලිමාල සොරා

(ආ) පියවි ගමනින් වඩිනා බුදුන් වහන්සේ ලුහු බැඳ ගැනීමට / හඹා යාමට නොහැකි වීම

(ix) යොදා සවන් වෙණ නඳ රස

සුලබව

නඳා එකඟ සිත් වන නො ම

සකොබව

සඳා කුලය නොහැර ම එන

අසුබව

එදා ගියේ රිළවුන් සත්සල

බව

(අ) මේ පද්‍යය උපුටාගත් කෘතියේ රචකයා නම් කරන්න.

(ආ) රිළවුන්ගේ චංචලභාවය පහව ගියේ කුමක් නිසා ද?

(අ) වැන්නැවේ හිමි

(ආ) විණා නාදයේ රසවත් බව නිසා

(x) (අ) 'සද්ධර්මරත්නාවලිය' රචනා වී ඇත්තේ කුමන රජු දවස ද?

(ආ) 'සද්ධර්මරත්නාවලිය' රචනා කිරීම සඳහා පාදක කර ගෙන ඇති ග්‍රන්ථයේ නම කුමක් ද?

(ලකුණු $02 \times 10 = 20$ ය.)

(අ) II වන පරාක්‍රමබාහු රජ දවස

(ආ) පාලි ධම්මපදවිධිකථාව

ප්‍රශ්න අංකය 02

අපේක්ෂණය -

1. නිර්දේශිත සාහිත්‍ය පාඨ පිළිබඳ විමර්ශනාත්මක අවබෝධය

ඉගෙනුම් පල -

- සැළලිහිණි සන්දේශයේ නිර්දේශිත කවි අවබෝධයෙන් යුතු ව කියවා අර්ථය ඉදිරිපත් කරයි.
- උග්ගසේන නම් සිටුවුන්හුගේ වස්තුව අවබෝධයෙන් යුතු ව කියවා අර්ථය ඉදිරිපත් කරයි.
- සිංහබාහු නාට්‍යයේ නිර්දේශිත කොටස්වල අර්ථය ලිහිල් බසින් ඉදිරිපත් කරයි.
- උම්මග්ග ජාතකයේ නිර්දේශිත කොටස්වල අර්ථය ලිහිල් බසින් ලියයි.
- ගුත්තිල කාව්‍යයේ නිර්දේශිත කොටස්වල අර්ථය ලිහිල් බසින් ලියයි.

ලකුණු විග්‍රහය - මුළු ලකුණු 20 යි. (එක් කොටසකට ලකුණු 04 බැගිනි.)

(අ) කොටස ලකුණු 02 යි.

(ආ) කොටස ලකුණු 02 යි.

2. පහත සඳහන් ගද්‍ය හා පද්‍ය පාඨ කියවා අසා ඇති ප්‍රශ්නවලට කෙටි උත්තර ලියන්න.

(i) සුර ර ද සමන් සමගින් සුර'ගන එ වර

පැහැ න ද මදාරා පරසතු මල් පතර

කැර පු ද වදින රැඳි මුනි සිරි පා තඹර

සකි ස ද පෙතේ සමනොළ ගල නැගෙන හිර

(අ) තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ වෙන වෙන ම ලියන්න.

(ආ) කවියා, සැළලිහිණියා අමතා කරන විස්තරය කෙටියෙන් ලියන්න.

(අ) සුර ර ද - දිව්‍ය රාජයා

පැහැ න ද - වර්ණවත්/ පැහැයෙන් ආර්ද්‍ර වූ හෙවත් තෙත් වූ

(ආ) උතුම් වූ මිත්‍රය, ඒ කාලයෙහි සුමන සමන් දිව්‍ය රාජයා දිව්‍යාංගනාවන් හා එක් ව වර්ණවත් ව (පැහැයෙන් යුක්ත) මදාරා හා පරසතු යන මල් සමූහය පූජා කොට වදිනු ලබන්නා වූ බුදුන්ගේ ශ්‍රී පාදය රැඳුණා වූ සමනොළ ගල නැගෙනහිර දෙසින් පෙතේ.

(ii) "එක් දවසක් කඹයේ නටන එකකුගේ දුවක් හුණදඩු අගක දී නටන එකක් හිල්ප බලයෙන් උඩ අහස සක්මනින් කෙරෙයි; නටයි; ගිණි කියයි. එ දවස් උග්ගසේන නම් සිටුවුන් යාළුණු කෙනෙකුන් හා සමග මැස්සක් මත්තෙහි සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ භාවභාව මිශ්‍ර දැක වායොධාත්වාධික රූප කලාප විකාරයක් බලවත් නියා ය යි නො සිතා ඇ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇති ව 'ලදොත් ජීවත් වෙමි. නො ලදොත් මියෙමි' සිතා ගෙන නො කා නො බී හැඳට නැගී ලා වැද හොත්තාහ."

(අ) තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ වෙන වෙන ම දක්වන්න.

(ආ) විද්දත් දුව කෙරෙහි බැඳුණු උග්ගසේන සිටුවුන් හැසුරුණු ආකාරය කෙටියෙන් විස්තර කරන්න.

(අ) යාළුණු - යහළු

භාවභාව ලීලා - ඉඟි බිඟි/ ඇස් කොනින් බැලීම ආදී රාග උපද්‍රවන ක්‍රියා

(ආ) ඇ කෙරෙහි බලවත් ප්‍රේමයෙන් ලැබුණොත් ජීවත් වෙමි. නො ලැබුණොත් මිය යමි'යි සිතා ඇඳට නැගී නො කා නො බී වැතිර සිටීම

- (iii) කුමුල ගතින් දා
බාහු බෙලෙන් දා
වෙමි සේ තිදසින් දා
කුරිරු ගිපිත්දා
කුමු කල සින්දා
ලමි සේ කෙසරිත්දා

මා පිය මිගිදා කරනා විකුමන්
ඇයි මට බැරි වන්නේ

- (අ) තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ දක්වන්න.
(ආ) ඉහත දැක්වෙන උද්ධෘතයේ අර්ථය සරල බසින් ලියන්න.

- (අ) ගිපිත්දා - ඇත් රජා/ හස්ති රාජයා/ ඇතා
කෙසරිත්දා - කේසර සිංහ රාජයා/ සිංහ රාජයා

- (ආ) මම ශුක්තිමත්/ විශාල ශරීරයකින් බාහුබලයෙන් ශක්‍රදේවෙන්ද්‍රයා සේ වෙමි. කුරු වූ හස්ති රජායාගේ කුම්භස්තලය කේශර සිංහ රාජයා විසින් සිඳිලන්නා සේ මාගේ පිය සිංහ රජු කරනා විකුමයන් මා හට කළ නොහැක්කේ ඇයි?

- (iv) "ඒ කේවට්ටාවාරි එක් දවසක් කුමු අලුයම් වෙලෙහි පිබිද, සුවඳ තෙලෙහි නඟන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විනානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක, "මේ මාගේ යසස කවුරුත් සන්තක දෝ හෝ" යි සිතන්නාහු 'අනෙක් කෙනෙකුත් සන්තක නො වෙයි; ..."

- (අ) තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ දක්වන්න.
(ආ) මේ පාඨයේ අදහස සරල බසින් ලියන්න.

- (අ) පුෂ්පදාමාවලම්බිත - මල්වැල් එල්ලන ලද
ගර්භය - කාමරය/ ගබඩාව

- (ආ) කේවට්ටාවාරි එක දවසක උදෑසන අවදි වී සුවඳ තෙල්වලින් දල්වන ලද පහන් ආලෝකයෙන් සුවඳ දාම, මල් වැල් එල්ලන ලද නොයෙක් වර්ණයෙන් විසිතුරු වියනකින් යුක්ත වූ අලංකාර සිරිය යහන් කාමරය බලා විශාල වස්තූන් දැක, මේ මාගේ කීර්තිය කාට අයත් දැයි සිතන විට වෙන කාහටත් අයිති නො වේ.

- (v) දිමුතු යසස් වන් කුසුම සරාගේ
නුමුතු සුවඳ මල් පැලඳ සරාගේ
දකුතු රඟන සුරඟන රඟ ලාගේ
උමතු නො වෙ ද කෙලෙසක සිත කාගේ

- (අ) තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ වෙන වෙන ම ලියන්න.
(ආ) දිව්‍යාංගනාවන් රංගනය සඳහා සැරසී සිටි ආකාරය කවියා විස්තර කර ඇත්තේ කෙසේ ද?
(ලකුණු 04 × 5 = 20 යි.)

- (අ) කුසුම සරාගේ - අනංගයාගේ/ මල්සරාගේ/ මින්දදගේ
නුමුතු - නො මිඳුණ/ (සුවදින්) යුක්ත වූ

- (ආ) අනංගයාගේ දිප්තිමත් කීර්තිය වැනි සුවඳ නොමිඳුණා වූ මල් හිස් මුදුනෙහි පැලඳගෙන

3 ප්‍රශ්නය

ඉගෙනුම් පල

- අවස්ථා සිද්ධි හා චරිත නිරූපණය පිළිබඳ ව සැලකිලිමත් වෙමින් සද්ධර්මරත්නාවලියෙහි නිර්දේශිත කොටස රස විඳිමින් විචාරය කරයි.
- හංස සන්දේශයේ නිර්දේශිත කොටස රස විඳිමින් විචාරය කරයි.

3. උග්ගසේන සිටුපුත්තේ තීරණය හමුවේ,

- ඔහුගේ මවුපියන්ගේ ක්‍රියාකලාපයත්
- විද්දත් දුවගේ පියාණන්ගේ ක්‍රියාකලාපයත්

අතර ඇති පරස්පරතාව කථා විකාශනයට මහත් පිටිවහලක් වී ඇති අයුරු 'සද්ධර්මරත්නාවලිය' නිර්දේශිත කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න.

නැතහොත්

- පරිසර වර්ණනයේ වමන්කාරයත්
- ශ්‍රද්ධා හක්කිය වඩවන වෙහෙර වැනුමත්

පාඨකයා ආකර්ෂණය කර ගැනීමට හේතු සාධක වී ඇති ආකාරය 'හංස සන්දේශය' නිර්දේශිත කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න.

(ලකුණු 15 යි.)

උග්ගසේන සිටුපුත්තයාගේ මවුපියන්ගේ ක්‍රියාකලාපය

- උග්ගසේන සිටු පුත්තේ මවුපියෝ තම පරම්පරාවේ අභිමානය කෙරෙහි අවධානය යොමු කරති.

උදා :- "පුත, තෙල ලෙස කිරීම නොපටත් අපටත් තරම් නොවේ"

"තරම් තැනකින් සරණක් ගෙනවුත් පාචා දෙමින"

- තම දරුවා නොගැළපෙන විවාහයෙන් වළක්වා ගැනීම සඳහා උත්සාහ දැරීම
- තම දරුවාට අනාගතයේ දී ඵල්ල විය හැකි අභියෝග කලින් ම හඳුනාගත් දෙමාපියන් ඔහු යහමඟට ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම

උදා :- "දෙමවුපියෝ එපවත් අසා බිඳුවන්නට සිතාදෝ කින"

"උන්ගේ යාච්චාණන් ද කැඳවා ලා මසු දහසක් දී ලා "තෙල අහස සිට නැටු විද්දත් දුවගේ

පියාට දී ලා තමාගේ දුව ම පුතුන්ට පාචා දෙන්නට කියව"

- අවසානයෙහි දරුවාගේ මතයට ඉඩ දීම
- මෙම කරුණු ඉස්මතු වන අයුරින් පිළිතුරු ලබා දීම අපේක්ෂා කෙරේ.

විද්දත් දුවගේ පියාණන්ගේ ක්‍රියාකලාපය

- තම දියණියන් මුදලට විවාහ කර නො දීම

උදා :- "ම දුව විකුණන්නා නැත."

" රන් හැරගෙන නො දෙමි."

- විද්දත් දුවගේ පියා තම දියණියන්ගෙන් යැපෙන බව හා පියාගේ ආත්මාර්ථකාමී ලක්ෂණ

උදා :- "අපටත් රක්ෂාව නම් උඟ ම වෙ ද?"

- සාමාන්‍යයෙන් දෙමාපියන් දරුවන්ගේ යහපත පැතු ව ද විද්දත් දියණියගේ පියා ආත්මාර්ථය ම සලකා තම දියණිය සිටු කුමරුට විවාහ කර දීමට අකමැති වෙයි.

- තමන්ගේ හා දියණියන්ගේ උදවු පිණිස උග්‍රසේන සිටු කුමරා විවාහය සඳහා තම කුලයට ඇතුළත් කර ගැනීම
උදා :- "නො ලදොත් මියෙන් නම් මිය ප්‍රයෝජන කිමි ද? අප හා එක්වන්නා ම දුව පාවා දෙමි."
- තම බැනණුවන් වන උග්‍රසේන සිටු පුත් හට තමන්ගේ විද්දන් ශිල්පය උගන්වා ආර්ථිකයට දායක කර ගැනීම
උදා :- "මයිලණුවන් කරා ගොසින් තමන් සමර්ථ හෙයින් උන් දන්නා ශිල්ප ඉගෙනගෙන..."

මෙවැනි උදාහරණ දක්වමින් උග්‍රසේන සිටුපුත්ගේ දෙමාපියන්ගේ ක්‍රියාකලාපය සහ විද්දන් දුවගේ පියාණන්ගේ ක්‍රියාකලාපය අතර ඇති පරස්පරතාව විස්තර කර තිබීම අපේක්ෂා කෙරේ.
(වෙනත් සුදුසු උදාහරණ ද පිළිගන්න.)

නැතහොත්

- හංස සන්දේශ කතුවරයා පාඨක ආකර්ෂණය දිනාගන්නා ආකාරයට වමන්කාර ජනක පරිසර වර්ණනා ඉදිරිපත් කිරීම

කුළින් කුළම සිහිල 'ඹ වැහෙන	කඳුරුය
දොළින් දොළම කල් යල් කරන	කුඹුරුය
පළින් පළම තල් පොල් ගෙ වතු	මැදුරුය
තළින් තළම පුල් පියුමු ' පුල	පඬුරුය
පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත්	අවට
ඇසෙයි ළමා වසුපැටියන් හඬ	දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක්	ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස	දුට
සා ර පලය අඹ දඹ රඹ ද වල්	පිට
මී ර ජලය ඇළ දොළ කඳු පිටින්	බට
නැරු ලොලය වඩවන දුටු දනන්	හට
කැ ර ගලය වැජැඹෙයි මේ ලෙසින්	සිට

ශබ්දාලංකාරය යොදා ගනිමින් එළිසමය, අනුප්‍රාසය මගින් රසය කුළුගන්වමින් පරිසර වර්ණනයේ වමන්කාරය ජනිත කරන අයුරු දක්වා තිබිය යුතු ය.

ශාන්ත රසය/ ශබ්ද මාධුර්යය පරිසර අලංකාර සඳහා යොදා ගනිමින් අසූර්ව වමන්කාරයක් ඇති කරන ආකාරය විස්තර කිරීම අපේක්ෂිත යි.

➤ ශ්‍රද්ධා භක්තිය වඩවන වෙහෙර වැනුම්

නොයෙක් තැන ම පිපි මල් පිරුණු	පොකුණුය
ගෙයක් කන ම සැදැහෙන දෙවන	දකුණුය
සුදක් ලෙස තිබෙයි මළ මං හැර	කුණුය
සියක් අය කෙරෙති වැඳ පුද	පැදකුණුය
නිබඳ පැසි පල ලඹ දෙන	මිහිර'ඹය
සුවඳ විහිද සිටි විලිකුන් කැන්	රඹය
නොමඳ තැනින් තැන වලු බර	වනරඹය
එමැඳ වෙහෙර දිලි දුර ලන	සසරබය
පවන' ද පිපි තු රේ ය නිර	තුරේ ය
කුසුමින් පෙති තු රේ ය මළ	තුරේ ය
අවට සුපිපි සි රේ ය බිඟු	සරේ ය
සිත එවෙහෙර කෙ රේ ය ලොබ	කෙරේ ය

විහාරය හා ඒ අවට පරිසරයේ ඇති ශාන්ත බව පාඨක ශ්‍රද්ධා භක්තිය වර්ධනය කිරීම උදෙසා ඉවහල් වන අයුරු විස්තර කර තිබීම අපේක්ෂිත වේ.

මෙවැනි යෝග්‍ය උද්‍යෝග දෙක බැගින් දක්වමින් ලියා තිබීම ප්‍රමාණවත් ය. වෙනත් සුදුසු උද්‍යෝග දී ඇත්නම් ඒවා ද පිළිගන්න.

ප්‍රශ්න අංකය 05,06,07

ඉගෙනුම් පල

අවස්ථා සිද්ධි හා චරිත නිරූපණය පිළිබඳ සැලකිලිමත් වෙමින් අමාවතූරෙහි අගුල්මල් දමනය රස විඳිමින් විචාරය කරයි.

- 5, 6, 7 ප්‍රශ්නවලින් එකකට පමණක් උත්තර ලියන්න.

5. සාවද්‍ය උපකල්පනයක පිහිටි ගුරුවරයකු තම ගෝලයකු අදූරේ හෙළීම සඳහා ක්‍රියා කළ ආකාරය 'අමාවතූර නිර්දේශිත කොටස ඇසුරින් උදාහරණ තුනක්වත් දක්වමින් විමසන්න. (ලකුණු 10 යි.

- ❖ සාවද්‍ය උපකල්පනයක පිහිටි ගුරුවරයෙකු තම ගෝලයෙකු අදූරේ හෙළීම සඳහා ක්‍රියා කළ ආකාරය අගුල්මල් දමනයෙහි එන ඇදුරුකුමාගේ චරිතය ඇසුරින් උදාහරණ සහිත ව තහවුරු කර ගත හැකි ය.
- ❖ සිසුන් අභිංසක මානවකයා කෙරෙහි දැක්වූ ඊර්ෂ්‍යා සහගත ආකල්පය
"අභිංසක මානවකයා ආ තැන් පටන් ගෙන ඇපි නො පෙනමින"
- ❖ සිසුන් කණ්ඩායම් තුනක් ව ගොස් අභිංසක කුමරු ආචාර්යවරයාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් ඇති බව කීම
"අප නො හඳහා නම් තෙපි මැ පිරික්සා බලව"
- ❖ සිසුන්ගේ මුසා බස් ආචාර්යවරයා පිළිගත් බව
"ඇය හා ඔහු සසඟ ඇති සෙයැයි බිඳි 'ඔහු මරමි සිහි"
- ❖ ආචාර්යවරයා ක්‍රියාකරන ආකාරයෙන් ඔහුගේ සිතෙහි සංකීර්ණ ස්වභාවය මෙන් ම ගුප්ත වෛතසික ධර්මවල බියකරු බව පිළිබිඹු වීම
"ශිල්ප උගන්නට එන්නො නොවෙති." එසේ වන්නා හා මට ලාභ පිරිහෙයි.
- ❖ ශිල්ප හමාර කිරීම වෙනුවෙන් පූජාවක්, උපචාරයක් කළ යුතු බව. ගුරුකුමාගේ ද්වේශ සහගත සිතුවිලි හා බියකරු බව පෙන්නුම් කරන අවස්ථා
"පුතැ මිනිස් දහසක් මැරුව මැනැවැ" එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේ.

මෙවැනි යෝග්‍ය උදාහරණ තුනක්වත් දක්වමින් පිළිතුර ඉදිරිපත් කර තිබිය යුතුය.
සුදුසු වෙනත් උදාහරණ ද පිළිගන්න.

6. සෞඛ්‍ය දහමේ විවිධ සංසිද්ධීන් විස්තර කිරීමේ දී උචිත කාව්‍යෝක්ති යොදා ගැනීම 'ගංගාවේ සංගීතය' පැදිපෙළේ සාර්ථකත්වයට හේතු වී ඇත. නිර්දේශිත පැදිපෙළ ඇසුරින් උදාහරණ තුනක්වත් දක්වමින් පැහැදිලි කරන්න. (ලකුණු 10 යි.)

❖ සෞඛ්‍යදමේ විවිධ සංසිද්ධීන් විස්තර කිරීමේ දී උචිත කාව්‍යෝක්ති යොදා ගැනීම ගංගාවේ සංගීතය පැදි පෙළේ සාර්ථකත්වයට හේතු වී ඇත.

කලඥෝ දියෙන් පොඟවා රන් පුලින තලා

ඇකයෙහි හෙලා හඬ වයි සැඩ සුළඟ රැයේ

රන්තරු පිරිවරා ගත් සඳ මඬල යට

සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නුදුටු බිම

❖ රසවත් වූ කාව්‍ය භාෂාව, කාව්‍ය අලංකාර ආදිය කාව්‍යෝක්ති භාවිතය නම් වේ. එහි ශබ්දාලංකාර මෙන් ම අර්ථාලංකාර ද අඩංගු වේ.

අර්ථාලංකාර

රන්තරු පිරිවරා ගත් සඳ මඬල යට

මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට

නොමියන හේලි දහමක පණ්ඩුඩය පිට

කොඳුරම් කෙඳිරියක් මුළු ලොව නිසල කොට

කඳු බැවුමක දං බෝවිටි පඳුරු තලා

පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා

කලඥෝ දියෙන් පොඟවා රන් පුලින තලා

සංගීතවත් වී යම් ඉදිරියට ගලා

ශබ්දාලංකාර

සැඟවෙමි-එබෙමි-නිසසල වෙමි- සසල වෙමි

ඇඟිරෙමි- එහෙත් පසු නොබසිමි- නොනවතිමි

රූපකාලංකාර

ගිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරි තම

ගල් පරවල ම හැපි හැපි බිහි කරමි මම

7. යහපත් ජීවිතයකට අවශ්‍ය මග පෙන්වීම් ලබා දීමට ජන කවියා උත්සුක වී ඇති අයුරු 'හානා හිය පානා අඬහැරෙන් දැනේ' පාඨම ඇසුරින් උදාහරණ ඔනක්වත් දක්වමින් විස්තර කරන්න. (ලකුණු 10 යි.)

- ❖ යහපත් ජීවිතයකට අවශ්‍ය මග පෙන්වීම් ලබාදීමට ජන කවියා උත්සුක වී ඇති ආකාරය 'හානා හිය පානා අඬ හැරෙන් දැනේ' පද්‍ය පන්තියෙන් නිරූපිත යි.
- ❖ පොදු ජන ජීවන අද්දැකීම් පාදක කර ගනිමින් බිහි වූ උපදේශාත්මක ජන කවි තුළින් යහපත් ජීවිතයකට අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි.
- ❖ සාමාන්‍ය ජන ජීවිතයේ දී තම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන අයුරු

ගසට කෙටුම ගස මුල පැයුමෙන්	දැනේ
මිනිහා නොමිනිහා යන කඩසරෙන්	දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන්	දැනේ
හානා හිය පානා අඬහැරෙන්	දැනේ

ගොඩැල්ලේ තරම දැනගෙන ලීද	කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ	පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කද	බඳිනු
තමුන්ගේ තරම දැනගෙන කල්	හරිනු

ඇස නැති දා පොත ගත්තේ	කියන්නට ද
දත නැති දා උක් දඬු ගිනි	තපින්නට ද
වෙර නැති දා ගහගත්තේ	දිනන්නට ද
යුද ඇති දා නැති කග කොස්	කොටන්නට ද

- ❖ උනන්දුවෙන් හා කැපවීමෙන් අභියෝග සහ විවේචන හමුවේ කටයුතු කළ යුතු බවට උපදෙස් ලබා දීම

වරද පෙනෙන තරමට වැරදුණා	නොවේ
වරද ඇතත් නිකරුණේ වැඩ කළා	නොවේ
වරද පෙනෙති වැඩ නූගත් අයට	ලොවේ
වරද නැති කෙනෙක් නැත සකිය මේ	ලොවේ

- ❖ සාර්ථක විවාහ ජීවිතයක් සඳහා උපදෙස් ලබාදීම

එක් උන දාට උක් දණ්ඩේ පැණි	සේමා
වෙන් උන දාට යක් දෙබරේ වද	සේමා
අඳුරු කරුවලේ පඳුරට මුවා	වෙලා
විදුලි එළිය දැක ගිනි හුළ දියේ	හෙලා
අනුන් ලියන් දැක තම ලියට තල	තලා
දුවන මුවන් දැක නොදමන් නෙළුව	පලා

❖ වැඩිහිටි ජීවිත සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබා දීම

නහින දෙහින කාලෙට පින් කෙරුම	යුත
වහින කලට කුරින් විල්වලින්	එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත්	ඇත
පනින රිලවුට ඉනිම. කමක්	නැත

රත්විමනේ සිටි මුත් දුක නැති	වෙද්ද
පැණි මියේ කැ මුත් බඩ ගිනි	නැද්ද
මිනිබරණින් සැදු මුත් ගත	නොදිරත්ද
පැණිවරකා ගසටත් හෙන	නොවදිද්ද

මෙවැනි යෝග්‍ය උදාහරණ තුනක් දෙමින් පිළිතුරු ලියා තිබීම ප්‍රමාණවත් ය.
(වෙනත් සුදුසු උදාහරණ ද පිළිගන්න.)
